

13 ශ්‍රේණිය ගිණුම්කරණය

නිපුණතා මට්ටම 15.2 - පිරිවැය,පරිමා,ලාභ විශ්ලේෂණය යොදා ගෙන තීරණ ගැනීමට දායක වෙයි.

සමච්ඡේදන ලක්ෂ්‍යය -

- යම් භාණ්ඩයකින් හෝ සේවාවකින් හෝ මෙහෙයවීමකින් ලාභයක් හෝ අලාභයක් නොලබා කර්මාන්තයේ රැඳී සිටීමට අවශ්‍ය මට්ටම සමච්ඡේදන ලක්ෂ්‍යයයි.
- ස්ථාවර පිරිවැය දායකයෙන් බෙදීමෙන් සමච්ඡේද ඒකක සංඛ්‍යාව ගණනය කර ගත හැකිවේ.
- සමච්ඡේදන ලක්ෂ්‍ය,වටිනාකම ලෙස හා ඒකකවලින් ඉදිරිපත් කළ හැකිය.

ආරක්ෂිත ආන්තිකය -

- වර්තමාන ධාරිතා මට්ටමක් සමච්ඡේදන ලක්ෂ්‍යයත් අතර පරාසය හෙවත් සමච්ඡේදන ලක්ෂ්‍ය ඉක්මවා ඇති විකුණුම්,ආරක්ෂිත ආන්තිකය වේ.
- ව්‍යාපාරයේ ලාභය දායක විකුණුම් අනුපාතයෙන් බෙදීමෙන් ද ආරක්ෂිත ආන්තිකය ගණනය කර ගත හැකිය.
- ආයතනයේ මුළු දායකයෙන් ස්ථාවර පිරිවැය අඩු කළ පසු ලැබෙන වටිනාකම ලාභයයි.
- ස්ථාවර පිරිවැයට ලාභය එකතු කර මුළු දායකය ලබා ගැනීමට ද හැකි වේ.

අභ්‍යාස

වර්තමාන ධාරිතාව/අලෙවිය ඒකක 5000

ඒකකයක විකුණුම් මිල රු.200

ලාභ පරිමා අනුපාතය 40%

ස්ථාවර පිරිවැය රු.240,000

1. ඒකක දායකය ගණනය කරන්න.
2. සමච්ඡේදන ලක්ෂ්‍ය රුපියල්වලින් හා ඒකකවලින් ගණනය කරන්න.
3. ලාභය ගණනය කරන්න.